

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
 කළමනාකරණ අධ්‍යයනවේදී උපාධි පාඨමාලාව - 3 වන මට්ටම
 විවෘත පරීක්ෂණය - 2012
 මූල්‍ය හා පිරිවැය ගිණුම්කරණය - MCU 1206
 කාලය - පැය දෙක (02) යි.



දිනය : 2012 දෙසැම්බර් 02 වේලාව : ප.ව. 2.00 සිට ප.ව. 4.00 දක්වා

උපදෙස් :

- (අ) ප්‍රශ්න තුනකට (03) පමණක් පිලිතුරු සපයන්න.
- (ආ) සෑම ප්‍රශ්නයකටම සමාන ලකුණු හිමිවේ.
- (ඇ) වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර භාවිතා කළ හැක.

01. 2011 .11 .01 දින කොළඹ අගස්ථි හා මාතර පුලස්ථි පාසැල් පොත් බැගේ මිලදී ගැනීමට හා විකිණීමට බද්ධ ව්‍යාපාරයක් ආරම්භ කළහ. ලාභය 3 : 2 අනුපාතයට බෙදා ගැනීමට ඔවුන් එකඟ වූහ. 2011 .12 .31 දිනෙන් අවසන් වූ මාස 02 ඇතුළත පහත දැක්වෙන ගනුදෙනු සිදු විය.

අගස්ථි පාසැල් පොත් බැගේ 12,500 ක් එකක් රු. 175/= බැගින් කඩවහිත් මිලදී ගත්තේය. රු.212,000/= ක් වියදම් කර මෙම පොත් බැගේවලට ස්ටොක් අලවන ලදී.

අගස්ථි විසින් මෙම පාසැල් පොත් බැගේ ලොරියකින් පුලස්ථිට යවන ලදී. තවදුරටත් ඔහු වෙත ප්‍රවාහන ගාස්තු ගෙවීම සඳහා රු.8000/= ක් යැවීය.

පුලස්ථි පාසැල් පොත් බැගේ 12,000 ක් බාර ගෙන 500 ක් ආපසු යැවීය. ආපසු යැවීමට කිසිදු මුදලක් වැය නොවීය.

නොවම්බර් මාසය ඇතුළතදී පුලස්ථි බැගේ 7500 එකක් රු. 270/= බැගින් විකුණා රු.2,000,000/= ක් අගස්ථිට යැවීය. ඔහු විසින් බැගේ 50 ක් ළමා නිවාසයකට තැබූ කරන ලදී. ඉතිරි බැගේ එකක් රු.280/= බැගින් දෙසැම්බර් මාසයේදී ණයට විකුණන ලදී. ඔහුට ලැබුණේ ලැබිය යුතු මුදලින් 80% ක් පමණි.

අගස්ථි බැගේ 1ක් රු. 225/= බැගින් බැගේ 500 ක් විකුණන ලදී.

බද්ධ ව්‍යාපාරය 2011 .12 .31 දින අවසන් විය. එදිනට ඔවුන් අගස්ථිට ලැබිය යුතු ලාභය රු.4,80,000/= ක් විය යුතු යැයි එකඟ විය.

අගස්ථිට ලැබිය යුතු මුදල පුලස්ථි බැංකුවක් මගින් එවීය.

බඩ විසින් පහත සඳහන් දෑ පිළියෙල කරන්න.

- 1 2011 .12 .31 දිනෙන් අවසන් වූ මාස 02 සඳහා
 - (a) බද්ධ ව්‍යාපාර සිහිවටන ගිණුම
 - (b) අගස්ථිගේ පොත්වල පුලස්ථි සමඟ බද්ධ ව්‍යාපාර ගිණුම
 - (c) පුලස්ථිගේ පොත්වල අගස්ථි සමඟ බද්ධ ව්‍යාපාර ගිණුම

02 ජයගේබර, ජයරත්න සහ සඳරත්න හවුල් ව්‍යාපාරයක් ගෙන ගියහ. ඔවුන් ලාභ අලාභ සමසේ බෙදා ගත්හ.

බලාපොරොත්තු නොවූ පරිදි ඔවුන්ගේ විකිණීම් පහත වැටිණ. ඒ නිසා ඔවුන් හවුල් ව්‍යාපාරය විසිරුවා හැරීමට තීරණය කළහ.

2011 .12 .31 දින ඔවුන්ගේ ගේෂ පත්‍රය පහත දැක්වේ.

	රු.		රු.
ප්‍රාග්ධන ගිණුම්		වත්කම්	
ජයශේඛර	1,000,000	ජංගම නොවන වත්කම්	
ජයරත්න	1,000,000	ඉඩම් හා ගොඩනැගිලි ශුද්ධ	2,000,00
සඳරත්න	1,000,000	වටිනාකම	
		කාර්යාල උපකරණ ශුද්ධ	500,000
ජංගම ගිණුම්		වටිනාකම	
ජයශේඛර	(400,000)	රටවාහන ශුද්ධ වටිනාකම	1,500,000
ජයරත්න	(600,000)	කීර්තිනාමය	500,000
සඳරත්න	200,000		<u>4,500,000</u>
ජංගම නොවන වගකීම්		ජංගම වත්කම්	
14% බැංකු ණය	1,500,000	තොගය	200,000
10% සඳරත්නගෙන් ගත් ණය	2,000,000	වෙළඳ ණයගැතියෝ	600,000
		වෙළඳ ආයෝජන	440,000
		මුදල්	<u>260,000</u>
ජංගම වගකීම්			
වෙළඳ ණයකිමියෝ	240,000		1,500,000
උපචිත වියදම්	60,000		
	<u>6,000,000</u>		<u>6,000,000</u>

හවුල් ව්‍යාපාරය විසිරුවා හැරීම 2012 .01 .31 දිනට සිදුවිය. මෙම දිනය දක්වා සිදු වූ හුවමාරු පහත දැක්වේ.

සඳරත්න විසින් හවුල් ව්‍යාපාරයට දුන් ණය මුදල වෙනුවෙන් ඉඩම් හා ගොඩනැගිලි ශුද්ධ වටිනාකමට භාර ගත්තේය.

වත්කම් පහත දැක්වෙන අයුරින් උපලබ්ධි විය.

	රු
කාර්යාල උපකරණ	250,000/=
රටවාහන	2,000,000/=
තොගය	100,000/=
වෙළඳ ආයෝජන	220,000/=

ණයගැතියන්ට 20% වට්ටමක් දෙන ලදී.
 ණයකිමියන්ගෙන් 20% වට්ටමක් ලැබිණ.
 විසුරුවා හැරීමේ වියදම රු. 135,000/= කි.
 බැංකු ණය මාස 06 ක පොලිය සමඟ ගෙවන ලදී.
 උපචිත වියදම් ගෙවන ලදී.

හවුල් ව්‍යාපාරයේ විසිරුවා හැරීම සම්බන්ධිත පහත ගිණුම් පිළියෙල කරන්න.

- 1 උපලබ්ධි ගිණුම
- 2 හවුල් කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම්
- 3 මුදල් ගිණුම
- 4 සඳරත්නගේ ණය ගිණුම
- 5 ණයකිමියන්ගේ ගිණුම
- 6 බැංකු ණය ගිණුම

၅3 කොළඹ “සමරසිංහ සහෝදරයෝ” ඔවුන්ගේ නවීන නිෂ්පාදනයක් වූ “හදිසි පහන්” අලෙවි කිරීම සඳහා “නියෝජන ක්‍රමයට” ගාල්ලේ “සමරසිංහ සහෝදරයෝ” පත් කර ගත්හ.

2011 .12 .31 දිනෙන් අවසන් වූ මාස 03 ක කාලය තුළදී පහත දැක්වෙන ගනුදෙනු මොවුන් අතර සිදු විය.

සමරසිංහ සහෝදරයෝ

“හදිසි පහන්” 2500 ක් ආනයනය කළෝය.
 එකක මිල රු.550/= කි.
 තිරු ගාස්තු රු.50/= (එක් පහනක් සඳහා)
 නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු රු.40/= (එක් පහනක් සඳහා)
 ගාල්ලට ප්‍රවාහන ගාස්තු රු.2500/= ක් විය.
 ප්‍රචාරක වියදම් රු.7500/=
 යැවූ පහන් ගණන 2500

සමරසිංහ සහෝදරයෝ

“හදිසි පහන්” 2000ක් ඩාරගති.
 විකිණීමට හුදුදු පහන් 500 ක් ආපසු එවීය.
 අපසු එවීමේ ගාස්තු රු.1500/=
 පහන් 1000ක් එකක් රු.850/= බැගින් අත්පිට මුදලට විකිණීය.
 පහන් 500 ක් එකක් රු.950/= බැගින් ණයට වික්කේය.
 සියළුම විකිණුම් සඳහා 20% ක කොමිස් මුදලක් හිමිවේ.
 සියළුම ණයට විකිණුම්වලට ඔහු වගකිව යුතුය.
 2012 .01 .31 දින සමරසිංහ සහෝදරයින්ට රු.2,000,000/= ක මුදලක් යැවීය.

ඔබ විසින් පහත සඳහන් දෑ දැක්විය යුතුය.
 සමරසිංහ සහෝදරයන්ගේ පොත්වල

- 1 සමරසිංහ සහෝදරයෝ සමඟ “නියෝජන ගිණුම”
- 2 “නියෝජිත ගිණුම” (සමරසිංහ සහෝදරයෝ ගිණුම)
- 3 “නියෝජන ක්‍රමයට යැවූ භාණ්ඩ ගිණුම”

04 පහත සඳහන් විවාසීන් හතරකට (04) කෙටිසටහන් ලියන්න.

- 1 ප්‍රාග්ධන වියදම්
- 2 අයකාර වියදම්
- 3 කොටස් වෙළඳපොළ
- 4 කීර්තිනාමය
- 5 මූල්‍ය ලේඛනයන්

- නිමකම් ඇවිටිනි -

THE OPEN UNIVERSITY OF SRI LANKA
BACHELOR OF MANAGEMENT STUDIES DEGREE PROGRAMME
LEVEL 3.

ASSIGNMENT TEST – 2012

MCU 1206 – FINANCIAL AND COST ACCOUNTING

DURATION: TWO (02) HOURS



Date: 2nd Dec 2012

Time: 02.00 p.m – 04.00 p.m

Important Instructions

- *Answer any three (03) questions.*
- *All questions carry equal marks.*
- *Use of non-programmable calculator is allowed.*

01. Agasthi of Colombo and Pulasthi of Matara started a joint venture to buy and sell school bags on 01.11.2011. They agreed to share profits in the ratio of 3:2. Following transactions took place for the 02 months ended on 31.12.2011.

Agasthi purchased 12,500 school bags from Kadawatha, paying Rs. 175/=per bag. Stickers were fixed to those bags at a cost of Rs. 212,000/=

Agasthi sent those bags to Pulasthi in a lorry. Spending Rs. 8000/= for the transportation.

Pulasthi accepted 12,000 bags and returned 500 bags to Agasthi.

Pulasthi sold 7500 bags at Rs. 270/= a bag in the month of November and sent Rs. 2,000,000/= to Agasthi.

He gifted 50 bags to a Children's home.

Balance bags he sold in December on credit at Rs. 280/= a bag and received only 80% of the sale proceeds.

Agasthi sold 500 bags that were returned to him at Rs. 225/= a bag.

Joint Venture closed on 31.12.2011 and they agreed that Agasthi should get Rs. 480,000/= as his share of profit. Agasthi received the amount due from Pulasthi through the bank.

You are required to prepare:-

- Joint venture memorandum account.
- Joint venture account with Pulasthi in the books of Agasthi and
- Joint venture account with Agasthi in the books of Pulasthi for the period of two months ended on 31.12.2011.

02. Jayasekara, Jayaratne and Sandaratne were in partnership business. They shared profits and losses equally. As their sales dropped unexpectedly, they decided to dissolve the partnership.

The balance sheet of the partnership on 31.12.2011 is as follows.

	Rs.		Rs.
Capital Accounts		Non Current Assets	
Jayasekara	1,000,000	Land & Building at net value	2,000,00
Jayaratne	1,000,000	Office Equipment at Net value	500,000
Sandaratne	1,000,000	Motor vehicles at Net value	1,500,000
		Goodwill	500,000
Current Accounts			4,500,000
Jayasekara	(400,000)	Current Assets	
Jayaratne	(600,000)	Stock	200,000
Sandaratne	200,000	Trade Debtors	600,000
Non Current Liabilities		Trade investments	440,000
14% Bank Loan	1,500,000	Cash	260,000
10% Loan from Sandaratne	2,000,000		1,500,000
Current Liabilities			
Trade Creditors	240,000		
Accrued Expenses	60,000		
	6,000,000		6,000,000

Partnership ended on 31.01.2012 and transactions took place to this date are given below.

Sandaradne took over the land & buildings at their net value against the loan given to the partnership.

Assets realized as follows.	Rs.
Office equipment	250,000
Motor vehicle	2,000,000
Stock	100,000
Trade investments	220,000
Discount given to debtors	20%
Discount received from creditors	20%
Dissolution expenses paid	135,000
Bank loan paid with 6 months interest.	
Accrued expenses paid	

Prepare the following accounts of the dissolution of partnership.

- (1) Realization Account
- (2) Partners Capital Account
- (3) Cash Account
- (4) Sandaratne's Loan Account
- (5) Creditors accounts
- (6) Bank Loan account.

03. Samarasinghe brothers in Colombo appointed Satharasinghe brothers of Galle to sell their new product i.e. Emergency lights on consignment basis. Transactions took place for the 3 months ended on 31st January 2012 are given below

Samarasinghe Brothers

Imported 2500 Emergency Lights at Rs.550/= each
Paid duty Rs.50/= each
Freight and insurance Rs.40/= each
Transport charges to Galle Rs.2500/=
Advertising charges Rs.7500/=
2500 lights sent to Galle

Satarasinghe Brothers

Accepted 2000 lights

Returned 500 lights as they were damaged

Return charges paid Rs.1,500/=

Cash sales 1000 lights at Rs.850/= each

Credit sales 500 light at Rs.950/= each

Satharasinghe is entitled to 20% commission on all sales and bad debts should be borne by him.

Remitted to Samarasinghe brothers Rs. 2,000,000/= on 31st January 2012.

You are required to prepare

- (i) The consignment account.
- (ii) The consignees account (Satharasinghe Brother's A/C)
- (iii) Goods sent on consignment account in the books of Samarasinghe Brothers.

04. Write short notes on the following.

1. Capital Expenditure
2. Revenue Expenditure
3. Goodwill
4. Financial Statement

-Allrights reserved-